

## මහනුවර යුගයේ රෝපිත එකිනාසික බෝධී වෘක්ෂ

ගුණසිංහ එච්.

බෝධී හෙවත් ඇසුතු බොද්ධයන්ගේ වන්දනාවට පාත්‍රවන, බුදුන් වහන්සේ සංකේතවත් කෙරෙන පූර්ණීය වෘක්ෂයකි. අනුරාධපුර යුගයේ දෙවනපැතිස් රජ දවස සංස්ම්භ්‍රනා මහරජන් මෙහෙතිය විසින් ජය ශ්‍රී මහාබෝධීයේ දක්ෂිණ ගාබාව ලක්දීවට වැඩම කරවීමත් සමග මෙරට බෝධී වන්දනාව ස්ථාපිත විය. එතුන් පටන් ශ්‍රී මහාබෝධී ගාබා සහ වෙනත් බෝධී ගාබා ලංකාවේ නොයෙක් ස්ථානවල, විවිධ හේතු මූල්‍යකාටගෙන රජධාරිවන් විසින් රෝපණය කරන ලද බවට තොරතුරු හමු වේ. ශ්‍රී මහා බෝධී ගාබා හෝ වෙනත් බෝධී ගාබා රාජානුග්‍රහයෙන් ලක්දීව පුරා රෝපණය කිරීමේ පදනම පිළිබඳ සොයා බැලීම මෙම අධ්‍යයනයේ අරමුණයයි. ඒ යටතේ මහනුවර යුගයේදී ශ්‍රී මහාබෝධී ගාබා හෝ වෙනත් බෝධී ගාබා විශේෂිත හේතු අරබයා කන්ද උචිරට රෝපණය කරන ලද්දේ ද යන්න මෙහි අධ්‍යයන ගැටලුවයි. එහිදී අධ්‍යයන කුමවේද වශයෙන් සාහිත්‍ය මූල්‍යාශ්‍රය අධ්‍යයනය සහ ක්ෂේත්‍ර අධ්‍යයනය යොදාගත්තා ලදී. මහනුවර යුගයේදී කිරීති ශ්‍රී රාජසිංහ රජතුමාගේ අනුග්‍රහයෙන් කන්ද උචිරට ශ්‍රී මහා බෝධී ගාබා රෝපණය කිරීමේ අවස්ථාවක් පිළිබඳ තොරතුරු වාර්තා වේ. අනුරාධපුර වන්දනාවේ පිටත් වූ රජතුමා ශ්‍රී මහාබෝධීයෙන් ලබාගත් බෝධී ගාබා හයක් සුදුහුම්පොල, නිත්තවෙල, ගංගාරාමය සහ දළුක්ගොල්ල යන රජමහ විභාරවල රෝපණය කරවා නඩත්තුව වෙනුවෙන් ගම්ටර ප්‍රජා කරනු ලැබ තිබේ. මල්වතු අස්ථිරී උහය මහාචාර්ය සම සම්ව නියෝජනය වන පරිදී මෙම විභාර තොරාගැනීම සුවිශේෂී ය. ඉතිරි බෝධී ගාබා දෙක රෝපණය කර ඇත්තේ වැළැවුට සරණාකර සගරජ මාහිමියන්ගේ මැණියන් විසූ වැළැවුටත්ත වලවිට සම්පාදේ උස් තුළියක ය. වර්තමානය දක්වා මෙම බෝධී ගාබා සියල්ලම නිරුපිතව පවතී. මිට අමතරව වර්ෂ 1638දී ගන්නේරුව සටනේ ජයග්‍රහණය සිහිපත් කරමින් දෙවන රාජසිංහ, කුමාරසිංහ සහ විජයපාල යන සොයුරු රජවරුන් තිදෙනා කළුවුරුලා සිටි ස්ථානවල බෝධී ගාබා තුනක් රෝපණය කර තිබේ. රාජසිංහ බෝධීය, කුමාරසිංහ බෝධීය සහ විජයපාල බෝධීය තම්ත් ප්‍රකට වූ මෙම බෝධී වෘක්ෂ අතරින් දැනට ඉතිරිව පවතින්නේ ගැටෙම් දියකපනාතොට ශ්‍රී රක්ඛංග විභාර පරිග්‍රයේ පිහිටි රාජසිංහ බෝධීය සහ ගැටෙම් රාජෝපවනාරාම පරිග්‍රයේ පිහිටි කුමාරසිංහ බෝධීය පමණකි. පේරාදණිය උද්ධිද උද්‍යාන පරිග්‍රයේ පිහිටි බව කියුවන විජයපාල බෝධීය මේ වන විට දක්නට තොලැබේ. අනුරාධපුර යුගයේ පටන් විවිධ අරමුණු මූල්‍යකාටගෙන ශ්‍රී මහාබෝධී ගාබා විවිධ ස්ථානවල රෝපණය කර තිබෙන බව හඳුනාගත හැකිය. මහනුවර යුගයේදී එය සිදුවන්නට ඇත්තේ අනුරාධපුර යුද්ධ නගරය සහ කන්ද උචිරට රාජධානිය සමග ගාසනික සබඳතාවක් ගොඩනැගීමේ අරමුණින් බව පෙනේ. මිට අමතරව යුද ජයග්‍රහණ ආගමික මූහුණවරක් මස්සේ සැමරීමේ අපේක්ෂාව ඇතිව ද බෝධී රෝපණ සිදු කරන්නට ඇති බව පිළිගත හැකිය.

මූධ්‍ය පද : ශ්‍රී මහා බෝධී ගාබා, කිරීති ශ්‍රී රාජසිංහ, දෙවන රාජසිංහ, උචිරට රාජධානිය